

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ගිරිබාව ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරු ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට ගිරිබාව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ.

සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති වීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහ හැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ගිණුම්කරණ, ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) නිරාවිය සහ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ රු.147,650 ක් වූ ලී බඩු උපකරණ අයිතම 04 ක වටිනාකම දෙවරක් ලී බඩු උපකරණ ගිණුමට සටහන් කර තිබුණි.	වටිනාකම ද්වි ගුණනය වීම නිසා වූ වැරදි ඉදිරි වසරේදී ලී බඩු උපකරණ තුළින් ඉවත් කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) සභාව වෙත පරිත්‍යාග ලෙස ලද කුට්ටිගල් නිෂ්පාදන යන්ත්‍ර 02 ක වටිනාකම ගිණුම් ගත කර නොතිබුණි.	ඉදිරි වසරේදී ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව.	සියළු වත්කම් ගිණුම්ගත කළ යුතුය.
(ඇ) ලිපි ද්‍රව්‍ය හා ගබඩා තොග තුළ ඇතුළත් අයිතම 18 ක එකතු වටිනාකම රු. 187,252 ක් අවසන් තොගයට ඇතුළත් කර නොතිබුණි.	මගහැරුණු ලිපි ද්‍රව්‍ය හා ගබඩා තොගය ඉදිරි වසරේ ගිණුම් තුළට ඇතුළත් කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ඈ) නිරාවිය සහ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන භූමියේ අභ්‍යන්තර මාර්ග පද්ධතියේ වටිනාකම වූ රු 1,468,950 ක් විධිමත් අනුමැතියකින් තොරව සමාලෝචිත වර්ෂය තුළදී මූල්‍ය ප්‍රකාශනවලින් ඉවත් කර තිබුණි.	එම මාර්ගයේ සම්පූර්ණ වටිනාකම ගිණුම්වලින් ඉවත් කර ඇති බැවින් අභ්‍යන්තර මාර්ග කොටස තක්සේරු කර නැවත ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 දෙසැම්බර් 31 දිනට පුනරාවර්ථන වියදම් සඳහා රජයේ දායකත්වය දැක්වෙන සටහන් අංක 01 ගණනය කිරීමේ දී රු.17,933,762 ක් වූ ප්‍රාග්ධන ලැබීම් ද ඇතුළත් කර ගණනය කර තිබීම හේතුවෙන් සටහන් අංක 01 හි ඇතුළත් ශේෂය හා මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති ශේෂය අතර රු. 17,933,762 ක වෙනසක් පැවතුණි.	මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශයේ රජයේ දායකත්වය ගණනය කිරීමේදී වැරදීමකින් ප්‍රාග්ධන ආධාර වටිනාකම අඩු කර ඇත.	ශේෂයන් සැසඳෙන පරිදි නිවැරදිව ගැලපීම් සිදු කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ශේෂ සනාථ කිරීම්, ගබඩා ලේඛන හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වාර්තා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එකතු වටිනාකම රු. 61,518 ක් වූ ගිණුම් විෂයයන් 04 ක් සතුටුදායක පරිදි පරීක්ෂා කිරීමට නොහැකි විය.	විදුලි තැන්පත් ශේෂය ගිණුම් ප්‍රකාශය තුළ සඳහන් වුවද තොරතුරු සොයා ගත නොහැක. ලී බඩු උපකරණ අපහරණය කර ඇති අතර එය නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වාර්තාවට ඇතුළත් කර නැත.	ගිණුම් ශේෂ තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් කළ යුතුය.
	සුන්බුන් ගබඩා ඉදිරි වසරේ දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	
	ඉදිරි වසරේ දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි අනුකූල නොවීම ආදියට යොමුව	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය	
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත			
13 (2) වගන්තිය	අපහරණය කළ යුතු පාවිච්චි කළ නොහැකි වාහන නිත්‍ය මණ්ඩලයක් පත්කර එහි තීරණ අනුව අපහරණය කළ යුතු වුවත් යකඩ ජල බඩුසරය සම්බන්ධයෙන් එසේ කටයුතු කර නොතිබුණි.	පැරණි යකඩ ජල බඩුසරය අපහරණය කිරීම සඳහා තක්සේරු මණ්ඩලයක් පත් කර ඇති අතර එහි වාර්තාව ලද පසු ඉදිරි කටයුතු සිදු කරන බව.	නිත්‍ය මණ්ඩල තීරණය අනුව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.2,232,309 ක්වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.321,967 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභා ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

		වර්ෂය 2024				වර්ෂය 2023			
	ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම්	බිල් කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම්	බිල් කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		රු000.	රු000.	රු000.	රු000.	රු000.	රු000.	රු000.	රු000.
(i)	වරිපනම් හා බදු	1,450	1,513	1,508	5	1,400	1,495	1,496	-
(ii)	කුලී	886	458	451	7	487	663	656	7
(iii)	බලපත්‍ර ගාස්තු	350	329	329	-	500	316	316	-
(iv)	වෙනත් ආදායම්	-	-	-	-	-	-	-	-
		-----	-----	-----	-----	-----	-----	-----	-----
	එකතුව	2,686	2300	2,288	12	2,387	2,474	2,468	7
		-----	-----	-----	-----	-----	-----	-----	-----

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ බිල්කල ආදායම රු.2,300,479 ක් වූ අතර එම බිල්කල ආදායමින් රු.2,288,330 ක් සමාලෝචිත වර්ෂය තුළ රැස්කර තිබුණි. තව දුරටත් රු.12,149 ක් හිඟව පැවතුණි.	හිඟව පවතින ආදායම අයකර ගැනීම සඳහා කටයුතු කරන බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංගාවන් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුව විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ගිණුම් විෂයයන් 09 ක එකතු වටිනාකම රු.15,854,236 ක් වූ අතර, ඒ තුළ වසර 1 න් 5 න් අතර කාලයකට අදාළ ආපසු ගෙවිය යුතු තැන්පත් ශේෂය රු.139,150 ක් විය.	වියදම් ණය හිමි, කර්මාන්ත ණය හිමි, විශ්‍රාම වැටුප්, මුද්දර බදු හා ණය හිමි ශේෂයන් නිරවුල් කර ඇත. ආපසු ගෙවිය යුතු තැන්පත් යටතේ වූ ගෙවිය හැකි තැන්පත් ශේෂයන් නිරවුල් කර ඇත.	පැවැත්ම හඳුනාගෙන ගෙවිය යුතු ශේෂ නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) වරා වැව සති පොළ 2022 මැයිමාසයෙන් පසු ඵලදායීව උපයෝජනයට යොදා ගෙන නොතිබුණි.	කොරෝනා වසංගත තත්වයෙන් අනතුරුව ක්‍රමයෙන් වෙළෙන්දන්ගේ හා පාරිභෝගිකයින්ගේ පැමිණීම අඩු වීම මත ක්‍රියාත්මක නොවන බව.	සම්පත් උපරිම ඵලදායීව යෙදවීමට ක්‍රියා කළ යුතුය.

3.2 නිෂ්කායර් හෝ උෞත උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ශක්‍යතා අධ්‍යයනයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් රු 15,065,168.ක් වැය කර ඉදිකළ නිරාවිය සන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ කොම්පෝස්ට් පොහොර ඒකකය 2019වර්ෂයේ සිටම කිසිදු ප්‍රයෝජනයක් නොගෙන නිශ්කාර්යව පැවතුණි.	රසායනික පොහොර භාවිතය නතර කිරීමට අපේක්ෂා කර තිබුණද, රජයේ වැඩසටහන අතරමග නවතා දැමීම හේතුවෙන් කාබනික පොහොර සඳහා පිරිවැය ආවරණය වන මිලක් ක්‍රියාත්මක නොවීම තුළ දිරන කසල රැස් කිරීමේ අවශ්‍යතාවයක් මතු වී නොමැති බැවින්ද කොම්පෝස්ට් අංගනය භාවිතා නොකෙරේ.	ක්‍රියාකාරී සැලැස්මට අනුගතව සභාවේ කටයුතු මෙහෙයවීමට ක්‍රියාකළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 වර්ෂයේ වාහන ප්‍රත්‍යාගණනයක් සිදු කර තිබුණද, ප්‍රත්‍යාගණන වටිනාකම් අනුව වත්කම් ලේඛන යාවත්කාලීන කර නොතිබුණි.	2025 වර්ෂයේ වාර්ෂික ගිණුම් තුළින් වාහනවල ප්‍රත්‍යාගණනය කළ වටිනාකම ඇතුළත් කිරීමට කටයුතු කරන බව.	වටිනාකම නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) බැංකෝලෝඩරයේ හා මෝටර්ග්‍රේඩර් යන්ත්‍රයේ ප්‍රත්‍යාගණන වටිනාකම පිළිවෙලින් රු.7,000,000 ක් හා 5,000,000 ක් වුවද ඒවා පිළිවෙලින් රු.15,000,000 ක් හා 23,140,000 ක් ලෙස පිරිවැය අගයට මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.	බැංකෝලෝඩරයේ ප්‍රත්‍යාගණන වටිනාකම රු. 5,000,000.00 ලෙසත්, මෝටර් ග්‍රේඩරයේ ප්‍රත්‍යාගණන වටිනාකම රු 7,000,000.00 ලෙසත් ඉදිරි වසරේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ප්‍රත්‍යාගණන වටිනාකම නිවැරදිව ගිණුම් ගත කළ යුතුය.

- | | | |
|---|--|---|
| <p>(ඇ) සභාව සතු වාහන 02 ක ඉඩම් ඒකක 11 ක හා සුසාන භූමි 29 ක අයිතිය පවරා ගැනීම සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් සිදුකර නොතිබුණි.</p> | <p>කැබ් රථය පවරා ගැනීමට අදාළ ලියවිලි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත යොමු කර ඇත. පවරා නොමැති ඉඩම් හා සුසාන භූමි පවරා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් වෙත ඉල්ලීම් කර ඇති අතර එම ක්‍රියාවලිය සිදු වෙමින් පවතින බව.</p> | <p>වත්කම්වල අයිතිය තහවුරු කර සභාවට පවරා ගැනීමට කටයුතු කළ යුතුය.</p> |
|---|--|---|

3.4 ව්‍යාපෘති, කර්තව්‍යන් හෝ ප්‍රාග්ධන වැඩ ප්‍රමාදයන්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මේ ඇතුළත් වටිනාකම රු.1,016,500 ක් වූ ක්‍රියාකාරකම් 31 ක් ඉටුකර නොතිබුණි.	මාර්ග මෝටර්ග්‍රේඩර් කිරීමට අදාළ ක්‍රියාකාරී සැලැස්මේ සඳහන්ව ඇති මාර්ග බොහොමයක් පිළිසකර කරන ලද අතර යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් මාස 04ක කාලයක් සේවයේ යොදවා ගැනීමට නොහැකි විය. අරමුදල් ප්‍රමාණවත් නොවීම මත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව.	අයවැය තුළින් ඇස්තමේන්තු ප්‍රමාණය හා අවශ්‍යතාව හඳුනාගෙන වාර්ෂික සැලැස්ම පිළියෙල කළ යුතුය.
(ආ) පිළියෙල කර තිබූ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුව සභාව විසින් ඉටු කළ යුතුව තිබුණු ක්‍රියාකාරකම් 34 කින් රු.30,362,000 ක් වූ ක්‍රියාකාරකම් 03 ක් ඉටු කිරීම සඳහා ප්‍රතිපාදන නොසැලසීම හේතුවෙන් ඉටු කිරීමට නොහැකි වී තිබුණි.	අපේක්ෂිත පරිදි ප්‍රතිපාදන සලසා ගැනීමට නොහැකි වූ බැවින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව.	අවශ්‍යතා හඳුනාගෙන ප්‍රතිපාදන සීමාව තුළ ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර ක්‍රියාත්මක කිරීමට කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවේ අනුමත කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 08 ක් හා අතිරික්තතා 14 ක් පැවති අතර පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කර නොතිබුණි.	බඳවා ගැනීම් සඳහා අවසරය දුන් පසු ඒ සඳහා කටයුතු කළ හැකි බව.	සේවා අවශ්‍යතාවය අනුව අනුමැතියක් සහිතව බඳවා ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය

ආදායම් විෂයන් 5 ක ඇස්තමේන්තු ගත ආදායම සහ සත්‍ය ආදායම අතර සියයට 13 සිට සියයට 57 දක්වා ද වියදම් විෂයයන් 6 ක ඇස්තමේන්තුගත වියදම් සහ සත්‍ය වියදම් අතර සියයට 20 සිට සියයට 63 දක්වා විචලනයක් ද පැවතුණි. ඒ අනුව අය වැය ලේඛණය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කර ගෙන නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

වාහන කුලියට දීමෙන් අපේක්ෂිත ආදායම පහළ යාමත් කුට්ටිගල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමත් 2024 වසරේ විශාල මාර්ග ව්‍යාපෘති සඳහා රජයේ ප්‍රතිපාදන වෙන් නොවීම මත මෝටර් ග්‍රේඩර් යන්ත්‍රයේ හා බැකෝ ලෝඩර් යන්ත්‍රයේ කුලී ආදායම අඩු මට්ටමක පැවතීමත් හේතු විය. සත්‍ය ආදායම අපේක්ෂිත මට්ටමට ලඟා නොවීම හේතුවෙන් වියදම් දැරීමද සීමා විය. මේ නිසා අපේක්ෂිත වියදමත් සත්‍ය වියදමත් අතර විචලනයක් ඇති විය.

නිර්දේශය

අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණය පාලන කාරකයක් ලෙස උපයෝගී කරගත යුතුය.